

20. විප්‍රයුක්ත ප්‍රත්‍යාගේ ස්ම්‍රී රාජිය

සහජාත විප්‍රයුක්ත ය, පුරෝජාත විප්‍රයුක්ත ය, පවිජාජාත විප්‍රයුක්ත ය යයි විප්‍රයුක්ත ප්‍රත්‍යාග ත්‍රිවිධ වේ. එයින් සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යාගයේ ත්‍රි රාජිය මෙසේ ය.

පක්ෂවලට්කාර හූමියෙහි උපදනා වූ අරුප විජාක දේවිපක්ෂව වික්‍රේද්‍යාණ අරහන්ත මුති වර්ශිත සිත් පන්සැත්තැව ය, වෙතත්සික දේ පණස ය යන ප්‍රචාත්ති ප්‍රතිසන්ධි නාම ස්කන්ධයෙය් ය. පක්ෂවලට්කාර ප්‍රතිසන්ධි නාමස්කන්ධයන්ට ප්‍රත්‍යාග වන හාදය වස්තුව ය, ඒ හාදය වස්තුවට ප්‍රත්‍යාග වන පක්ෂවලට්කාර ප්‍රතිසන්ධි නාමස්කන්ධයෙය් ය යන මොවුනු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යාග වන ධර්මයේ ය.

චිත්තජ රුප ය, ප්‍රතිසන්ධි කර්මජ රුප ය, හාදය වස්තුවෙන් ප්‍රත්‍යාග ලබන පක්ෂවලට්කාර ප්‍රතිසන්ධි නාමස්කන්ධයෙය් ය, පක්ෂවලට්කාර ප්‍රතිසන්ධි නාම ස්කන්ධයන්ගෙන් ප්‍රත්‍යාග ලබන හාදය වස්තුව ය යන මොවුනු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යාගයේ ප්‍රත්‍යාගයේත්පත්තායෙය් ය.

ප්‍රවෘත්ති කාලයට අයත් වූ සියලු එකුන් අනුවිත්තය ය, වෙතත්සික දෙපණස ය යන නාමස්කන්ධයෙය් ය, බාහිර රුප ය, ආහාරජ රුප ය, සංතුර රුප ය, අසංඛසත්ත්ව කර්මජ රුප ය, ප්‍රචාත්ති කර්මජ රුප ය, අරුප ප්‍රතිසන්ධි සතර හා වෙතත්සික තිස ය යන මොහු සහජාත විප්‍රයුක්ත ප්‍රත්‍යාගයේ ප්‍රත්‍යාගයේ ය.

පුරෝජාත විප්‍රයුක්තය පුරෝජාත ප්‍රත්‍යාග මෙන් ද පවිජාජාත විප්‍රයුක්තය පවිජාජාත ප්‍රත්‍යාග මෙන් ද දතු යුතු ය.

විෂ්ඨප්‍රත්තිපාලවිචාරයා - මෙම විප්‍රයුක්ත ප්‍රත්‍යාග සම්ප්‍රයුක්ත ප්‍රත්‍යාගය විරැද්ධ වශයෙන් පවතියි. ඒකෙක්ත්පාදි ප්‍රකාරයන්ගෙන් නොයෙදෙන ප්‍රත්‍යාග සහ ප්‍රත්‍යාගයේත්පත්තා ධර්මයන් එකිනෙකට පැශීලි මිගු නොවන්නා වූ ගක්තිය විප්‍රයුක්ත ගක්තිය සි. එසේ වුව දී එක්ව නොයෙදෙන්නා වූ ධර්මයන් විප්‍රයුක්ත යැයි නොකිය යුතු. "යත්ත ආසඩිකා තත්ත්ව පටිසෙධා කාත්බිබා - යම් තැනක සැකයක් වේ නම් එහි ප්‍රතිශේෂය කළ යුතුයි" යන පරිභාෂාවට අනුව 'සම්ප්‍රයුක්ත වේද' යැයි ආසඩිකාවක් (සැකයක්) ඇති වන මට්ටමේ ප්‍රත්‍යාග ප්‍රත්‍යාගයේත්පත්තා ධර්මයන් සම්පාදන ඇති තැන්වල දී පමණක් ඒ ධර්මයන් සම්ප්‍රයුක්ත නොවන බව අවබෝධ කරවීමට විෂ්ඨප්‍රත්ති යැයි උද්ධරණය කොට වදාල සේක. පූර්වාවාර්යයන් වහන්සේලා මෙම විප්‍රයුක්ත ප්‍රත්‍යාග රස සය මිගු කොට ඇති

දෙයකට උපමා කළහ. රස සය මිගු කොට ඇති තැනක මිගු කොට තබා ඇත්තේ නමුදු එකකට එකක් සමව මිගුවේ නොවන්නා සේ, මෙම ප්‍රත්‍යා ප්‍රත්‍යායෝත්පත්ත් ධර්මයන් මිගුව සම්පයේ පවතිනුයේ නමුදු එකකට එකක් අනුකූලව මිගු නොවන බැවින්; සම යැයි කියනු ලැබූ සම්පූජ්‍යක්ත ස්වභාවය නොමැත. විප්‍රායක්ත ස්වභාවය ම ඇත යැයි අදහස් කෙරේ.

සහජතා විප්‍රායක්ත - අරුප විපාක ද්වීපස්ද්ව විස්ද්‍යාණය සහ රහතන් වහන්සේලාගේ වුති සිත රුප නොඳපදවන බැවින් ද, අරුප භූමියේ උපදනා සිත් රුප නොඳපදවන බැවින් ද, ඒ සිත් ප්‍රත්‍යා ධර්මයන්ගෙන් අත්හැර පස්ද්වවේකාරයේ උපදින සිත් හැත්තැ පසක් පමණක් ගෙන ඇත. මෙම සහජතා විප්‍රායක්ත ප්‍රත්‍යා ප්‍රත්‍යායෝත්පත්ත් ධර්මයන් ධර්මයන් සහජතා ප්‍රත්‍යා තුළ ඇතුළත් වන අතර සම්පූජ්‍යක්ත වේ ද යැයි සැකයක් ඇත. විස්තර කරන්නෙමි - ප්‍රතිසන්ධි කාකාරය සිදු කරන්නා වූ සිත් ප්‍රතිසන්ධි අවස්ථාවේදී කර්මජ රුපයන් සමග පහළ වේ. ඒ ප්‍රතිසන්ධි සිත් සහ ප්‍රතිසන්ධි කර්මජ රුපයෝගී ප්‍රතිසන්ධියේ උපදාය ක්ෂණයේදී එකට අනිත් පැත්තේ (ප්‍රතිවිරැදු පැත්තේ) පැවතිමෙදී “එම ධර්මයන් එකිනෙකට සම්පූජ්‍යක්ත වේ ද” යැයි සැකයක් ඇත. ප්‍රතිසන්ධි සිත් නිශ්චය කරගන්නා වූ හදය වස්තු රුපය ද ප්‍රතිසන්ධි සිත සමග එකට ඉපදෙමින්, අනිත් පැත්තේ (ප්‍රතිසන්ධි සිතට ප්‍රතිවිරැදු පැත්තේ) පවතියි. එබැවින් ඒ සිත සහ හදය වස්තු රුපයෝගී සම්පූජ්‍යක්ත වේ ද යැයි සැකයක් පවතියි. සහජතාව ඉපදීමෙන් සම්පූජ්‍යක්ත වේ ද යන සැකය පිණිස පවතින බැවින් විප්‍රායක්ත යැයි දැක්වා වදුලහ.

මහාවිකා - සම්පූජ්‍යප්‍රමානානං හි අරුපානං රුපෙහි, රුපානස්ද්ව තෙහි සියා සම්පාදාගාසංඛිකාති තෙසං අස්ද්‍යාමස්ද්‍යාවිප්‍රායක්තා වුත්තා.

රුප ධර්මයන් එකිනෙකට විප්‍රායක්ත නො වේ - සහජතා ප්‍රත්‍යායෝගී විත්ත වෙළතසික නාමස්කන්ධයන් එකිනෙකට ප්‍රත්‍යා වන ආකාරය දක්වීය. එම නාමස්කන්ධයන් එකිනෙකට ඒකාන්තයෙන් සම්පූජ්‍යක්ත වන අතර සහජතා විප්‍රායක්ත නො වේ. සහජතා ප්‍රත්‍යායෝගී මානුෂ සතර එකිනෙකට ද උපදාය රුපයන්ට ද ප්‍රත්‍යා වන ආකාරය දක්වීය. ඒ රුපයෝගී සම්පූජ්‍යක්ත සහ විප්‍රායක්ත ප්‍රත්‍යා දෙකට ම ඇතුළත් නොවීම තිසා මෙම විප්‍රායක්ත ප්‍රත්‍යායෝගී නො වේ. විස්තර කරන්නෙමි - බානුකාලාවේදී “වතුහි සම්පාදාගා - නාම ස්කන්ධයන් සතර සමග සම්පූජ්‍යක්ත වේ, වතුහි විප්‍රායකාගා - නාම ස්කන්ධයන් සතර සමග විප්‍රායක්ත වේ” යැයි

සම්පූර්ණක්ත සහ විපූරුක්ත හාවයේ ලක්ෂණය නාමස්කන්ධයන් හා සම්බන්ධ කොට දක්වීය. එබැවින් මහාභූතයේ එකිනෙකට හෝ වේවා මහාභූතයන් සහ උපාද රුපයන්ට හෝ වේවා, අවිනිබිහෝග රුප හාවයෙන් වෙන් තොවී එක්ව උපදිනුයේ නමුදු සම්පූරුක්ත විපූරුක්ත යන ගක්ති දෙක ම තොමැති වීම හේතුවෙන් මෙම විපූරුක්ත ස්වභාවය තොමැත.

මූලවිකා - රුපානා රුපෙහි සතිපි අවිනිබිහෝග සම්පයාගො විය විෂ්පයාගොයෙව තත්ත්ව ත තෙසං විෂ්පයුත්පව්චයතා, වුත්තක්ති - වතුහි සම්පයාගො වතුහි විෂ්පයාගොති - පව්චයනිද්දෙස

ප්‍රත්‍යායෝත්පන්න

- ලෝහ මූල ප්‍රථම සිත සහ වෙතසිකයන් හේතුවෙන් විත්තත් රුප පෘෂ්ඨ වන විට සතර නාම ස්කන්ධයේ ප්‍රත්‍යායෝත් වෙති. විත්තත් රුපයේ ප්‍රත්‍යායෝත්පන්න වෙති. මෙම කුම්යට අනුව අරහත් එල සිත දක්වා දතුපූරු.
- ප්‍රතිසන්ධි ස්කන්ධයේ දී මහාවිපාක ප්‍රථම විත්ත වෙතසික නාමස්කන්ධයන් සමග ප්‍රතිසන්ධි නාමස්කන්ධයේ ප්‍රත්‍යායෝත් වෙති. ප්‍රතිසන්ධි කරුමත රුපයේ ප්‍රත්‍යායෝත්පන්න වෙති.
- ප්‍රතිසන්ධි අවස්ථාවේ දී මහාවිපාක සිත, වෙතසික යන නාමස්කන්ධයන් සහ හදය වස්තුව එක්ව උපදනා අවස්ථාවේ දී ප්‍රතිසන්ධි නාමස්කන්ධ ප්‍රත්‍යාය වේ. හදය වස්තුව ප්‍රත්‍යායෝත්පන්න වේ. හදය වස්තුව ප්‍රත්‍යාය වේ. ප්‍රතිසන්ධි නාමස්කන්ධ ප්‍රත්‍යායෝත්පන්න වේ. මේ ආකාරයට ගතපූරු වේ.

ප්‍රත්‍යායෝතික - පැක්ද්වවේකාර ප්‍රතිසන්ධි නාමස්කන්ධයේ හදය වස්තුවේ ප්‍රත්‍යාය ලබනා බැවින් ප්‍රත්‍යායන්හි ඇතුළත් තො වෙති. එසේ වුව ද එම හදය වස්තුව සඳහා සිත් අඩු තොකරන බැවින් “ප්‍රවාන්ති කාලයට අයන් වූ සියලු එකත් අනු විත්ත ය” යැයි ප්‍රත්‍යායයේ දක්වීය.

පුරෝජාත විෂ්පයුත්ත - “පුරෝජාත විපූරුක්තය පුරෝජාත ප්‍රත්‍යාය මෙන් දත යුතුය” යැයි කියන ලද බැවින් පුරෝජාත ප්‍රත්‍යායේ දී දක්වන ලද වස්තු පුරෝජාත සහ ආරම්මණ පුරෝජාත යන දෙවර්ගය හා සමාන වේ ය යැයි වැරදි අදහසකට පැමිණිය හැක. සත්‍ය වශයෙන් එම පුරෝජාත දෙවර්ගය හා සමාන තො වේ.

පුරේජාත නිගුයේ දී දක්වන ලද වස්තු පුරේජාත නිගුය සහ වස්ත්වාරම්මණ පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය යන දෙවර්ගය හා සමාන ය. එබැවින් ඇතැම් ත්‍රිරාජිය දැක්වෙන ගුන්ථයන්හි ඇති “පුරේජාත විප්‍රයුක්ත ප්‍රත්‍යය පුරේජාත නිගුය හා සමාන ය” යන වචනය ප්‍රශ්නය ය. විස්තර කරන්නෙම් - රුපාදී අරමුණු ආරම්මණික ධර්මයන් හා සම්පූර්ණයෝග නොවන බැවින් විප්‍රයුක්ත වේ ය. එසේ වුව ද එම අරමුණු ගබ්දයන් බාහිර පහළ වීම ගේතුවෙන් ආරම්මණික සිත් සමග සම්පූර්ණක්ත වේ ය යැයි සැකයක් ද නැත. එබැවින් විප්‍රයුක්ත ප්‍රත්‍යයන් ප්‍රත්‍යය නොවන බැවින් ආරම්මණපුරේජාතයෙහි පැමිණි රුපාදී අරමුණු ආරම්මණ පුරේජාත විප්‍රයුක්ත යැයි නොකිය යුතුය.

අටුවා - රුපායනනාදයා පන ආරම්මණයම්මා කිස්ෂ්වාපි විප්‍රයුත්තධම්මා, විප්‍රයුත්තප්‍රවිච්‍යා පන න නොත්ති. කිං කාරණා? සම්පූර්ණයාසවිකාය අනාවතො.

වස්තු රුපය සහ වික්ෂ්‍යණ විප්‍රයුක්ත යැයි පැවසීම - වක්තු ආදී වස්තුන් නිගුය කරගනිමින් වක්තු වික්ෂ්‍යණයාදිය උපදනා බැවින් උච්චමය ගිරිරයක් නොමැති වික්ෂ්‍යණය වස්තු රුපය ඇතුළෙන් නික්මෙන්නාක් මෙන් පහළ වේ. එබැවින් “වස්තු රුපය වික්ෂ්‍යණය සමග” සම්පූර්ණක්ත වේ ද යැයි පහළ වන සැකය යුරු කිරීමට වස්තු රුප සය විප්‍රයුක්ත වේ ය යැයි වදුල සේක (ප්‍රත්‍යයන් සම්පූර්ණයා පුරේජාත නිගුය මෙනි)

අටුවා- අරුපිනො හි බන්ධා වක්බාදීනා වත්ප්‍රීනා අඩංගුතරනො නික්මෙන්නා විය උප්ප්‍රේෂන්ති. තත්පර ආසවිකා නොති “කිං නු බො එමෙ එතෙහි සම්පූර්ණතා, උදාහු විප්‍රයුත්ත”ති.

ප්‍රවිජාත විප්‍රයුක්ත - පසු පසුව උපදනා සිත් තමාට පෙර උපදනා ස්ථිති සෘණයෙහි ඇති රුපයන් සමග විරද්ධ පැත්තේ පැවතිමේ දී එ් සිත් හා රුප ධර්ම සම්පූර්ණක්ත වේ ද යන සැකයක් ඇති වන බැවින් විප්‍රයුක්ත වේ ය යැයි වදුලහ.

විප්‍රයුක්ත වර්ග - නොමැති වීම නම් වූ අනාව විප්‍රයුක්තය, මිගු නොවීම නම් විසංසටිය විප්‍රයුක්තය ය යැයි විප්‍රයුක්ත වර්ග දෙකති. එම අතරින් වින්ත කාණ්ඩයේ “දිටියිගත විප්‍රයුත්ත” ආදී වශයෙන් පැමිණි විප්‍රයුක්තය අනාව විප්‍රයුත්තයකි. එම සිත්වල දාම්ජී වෙතසිකය නැති බව විප්‍රයුක්තය වේ යනුවෙන් අදහස් වේ. බාතුකරා සහ පටිධානයේ ඇති විප්‍රයුක්තය විසංසටිය විප්‍රයුක්තයයි. එකිනෙකාට අනිත් පැත්තේ (විරද්ධ පැත්තේ) ඇති අනුකූලව

යන්නා වූ සංසටිය ස්වභාවය නොමැති බව විපුලක්තය වේ යැයි අදහස් වේ.

එම අතරින් ධාතුකරාවෙහි යුක්ත අයුක්ත යන විපුලක්ත වර්ග දෙකක් පැමිණේ. විස්තර කරන්නෙමි - සහජාත වන්නා වූ නාම සහ රුප ධර්මයන් එකට උපදාන බැවින් එවාට යුක්ත ස්වභාවය ඇත්තේය. එසේ වූව ද එකෝත්පාදී ලක්ෂණ සතරෙන් සමනාවීම තිසා විපුලක්ත ම වේ. නාම ධර්මයන් සහ නිර්වාණය ද ජාති, කාල, භුමි, සන්නාත වශයෙන් වෙන්ව පවතින්නා වූ නාම ධර්මයන් ඔවුනාවන්ට ද එකට අනිත් පැත්තේ (ප්‍රතිවිරැද්‍ය පැත්තේ) නොලබන බැවින් අයුක්ත වේ. එම අයුක්ත ධර්ම ද විපුලක්ත යැයි කියනු ලැබේ.

පටියානයෙහිදී යුක්ත වන්නා වූ (ප්‍රත්‍ය ප්‍රත්‍යයෝත්පන්න එකට අනිත් පැත්තේ (ප්‍රතිවිරැද්‍ය පැත්තේ) ඇත්තා වූ) නාම සහ රුප ධර්ම විපුලක්ත යැයි කියනු ලබයි. එබැවින් ධාතුකරාව සහ පටියානයේ ඇති විපුලක්තය විසංසටිය විපුලක්ත බවින් සමාන වූයේ නමුදු ධාතුකරා විපුලක්තයෙහි යුක්ත, අයුක්ත යන දෙක ම දක්වන අතර පටියානයේ යුක්ත විපුලක්ත එක් වර්ගය පමණක් දැක්වීම හේතුවෙන් පටියාන විපුලක්තයට වඩා ධාතුකරාවේ ඇති විපුලක්තයේ ස්වරුපාර්ථ අධික වේ ය යැයි දකුනු.